

# ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය

සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම - 2021

## කොන්දේසි -

1. සෑම අයදුම්පතක්ම ආදර්ශ ආකෘති පත්‍රයට අනුව පිළියෙල කළ යුතුය.
2. සෑම සැපයුම්කරුවෙක්ම ලියාපදිංචි වීමට අපේක්ෂිත එක් එක් අයිතමය සඳහා ආපසු ගෙවනු නොලබන රු.1000.00+VAT ක ලියාපදිංචි ගාස්තුවක් මුදලින් පමණක් සතියේ වැඩ කරන දිනවලදී පෙ.ව. 9.00 සිට ප.ව.3.00 දක්වා අධිකාරියේ මුදල් අයකැමි වෙත ගෙවීමෙන් පසුව භාණ්ඩ සහ සේවා සැපයීම සඳහා වන අයදුම්පත සැපයුම් අංශයෙන් ලබා ගත හැකිය.
3. ලියාපදිංචි සැපයුම්කරුවන්ට අමතරව ඕනෑම අවස්ථාවක වෙනත් ප්‍රභවයන්ගෙන්ද මිල ගණන් කැඳවීමේ අයිතිය ප්‍රසම්පාදන බලධාරියා සතුය.
4. නියමිත අවස්ථාවන්වලදී මිල ගණන් ඉදිරිපත් නොකරන හෝ නියමිත වේලාවට භාණ්ඩ නොසපයන හෝ මිල ගණන් ඉදිරිපත් කිරීමේදී කොන්දේසි නොපිළිපදින සැපයුම්කරුවන්ගේ ලියාපදිංචි පූර්ව දැනුම් දීමකින් තොරව අවලංගු කරනු ලැබේ.
5. අයදුම්පත් බහාලන කවරයේ වම්පස ඉහළ කෙළවරේ 2021 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම යනුවෙන් සඳහන් කළ යුතුය.
6. ලියාපදිංචි වීම සඳහා භාණ්ඩ සැපයුම් සහ සේවාවන් එකකට වැඩි ගණනක් ඉල්ලුම් කරන්නේ නම් ඒ බව අයදුම් පත්‍රයෙහි වෙන වෙනම පැහැදිලිව සඳහන් කළ යුතුය.
7. 2021 වර්ෂය සඳහා මෙම කාර්යාලයට ඉහත සඳහන් භාණ්ඩ හා සේවා සැපයීම සඳහා ලියාපදිංචි වීමට අපේක්ෂා කරන සැපයුම්කරුවන් ඒ සඳහා අවශ්‍ය ලියවිලි ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියෙන් ලබා ගත යුතුය. එම ඉල්ලුම් පත්‍රය [www.ngja.gov.lk](http://www.ngja.gov.lk) මගින් මෙම අධිකාරියෙහි වෙබ් අඩවියට පිවිස බාගත කර ගත හැක.
8. සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2020.12.21 දිනට පෙර පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනැවිත් බාර දීම හෝ සිදු කළ හැක.
9. සැපයුම් හා සේවාවන් සඳහා අත්තිකාරම් මුදල් නොගෙවන අතර ගෙවීම් කරනු ලබන්නේ භාණ්ඩ හෝ සේවාවන් සැපයීමෙන් පසුවය. ඒ සඳහා දින 30 ක කාලසීමාවක් ලබාදිය යුතුය. කෙසේ වුවද ඉදිකිරීම්, කොන්ත්‍රාත් සපයන්නන් සම්බන්ධයෙන් මෙම කාල සීමාව අදාළ නොවේ.
10. අදාළ ඉල්ලුම්කරුට දුරකථන හෝ වෙනත් සන්නිවේදන පහසුකම් තිබිය යුතුය.
11. ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපතක් ලියාපදිංචි වීමේදී අයදුම්පත සමඟ එවිය යුතුය.
12. අයදුම්කරුවන් කොපමණ අයිතමයන් ගණනක් අයදුම් කළ ද ලියාපදිංචි කරගනු ලබන්නේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකයෙහි සඳහන් අයිතමයන් සඳහා පමණි.
13. භාණ්ඩ හා සේවාවන් කාර්යක්ෂමව සැපයීමට අවශ්‍ය මානව හා භෞතික සම්පත් ඇති බවට සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.
14. භාණ්ඩ හා සේවාවන් සැපයීම සඳහා ආයතන හා පුද්ගලයින් විසින් තමන් ලබා ඇති පුහුණුව හා පළපුරුද්ද සනාථ කරන ලියවිලි සහ වාර්ෂික මූල්‍ය ප්‍රකාශනයේ පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
15. වසර 05 කට වඩා අදාළ ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති ආයතන සඳහා ප්‍රමුඛතාව දෙනු ලැබේ.
16. වාහන සඳහා අලුත්වැඩියා හා සේවා ලබා ගැනීමේදී කාර්යාලයට ආසන්නතාවය සඳහා ප්‍රමුඛතාවය දෙනු ලැබේ.
17. ඉහත සුදුසුකම් සපුරා නොමැති අයදුම්කරුවන් මෙම වර්ෂය සඳහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ භාණ්ඩ හා සේවා සැපයුම්කරුවෙකු ලෙස ලියාපදිංචි කරගනු නොලැබේ.

වැඩිදුර විමසීම් - දුරකථන අංක - 071-5362536 - සහකාර අධ්‍යක්ෂ (ප්‍රසම්පාදන)

සභාපති,  
ප්‍රසම්පාදන කමිටුව,  
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය  
අංක . 25 , ගෝල්ෆ්ස් ටෙරසය,  
කොළඹ 03.